

**පරීක්ෂක වාර්තාව**

අදියර I විභාගය - ජූලි 2023

**(101) මූල්‍ය ගිණුම්කරණය**  
(Financial Accounting)

**A - කොටස**

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න

**ප්‍රශ්න අංක 01 - ලකුණු 40**  
(අනිවාර්ය ප්‍රශ්නයකි)

ප්‍රශ්න අංක 1.1 සිට 1.10 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු අතරින් වඩාත්ම සුදුසු පිළිතුරට අදාළ අංකයද, ප්‍රශ්න අංක 1.11 සිට 1.15 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති එක් එක් ප්‍රකාශය 'සත්‍ය' හෝ 'අසත්‍ය' හා ප්‍රශ්න අංක 1.16 සිට 1.20 දක්වා වූ ප්‍රශ්න සඳහා නිවැරදි උත්තරය ප්‍රශ්න අංකය සමඟ උත්තර පොතේ ලියන ලෙස අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

අයදුම්කරුවන් එක් එක් අනු කොටස් සඳහා ලබා දී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු වැරදි / දුර්වලතා කිහිපයක් පහත පරිදි වේ:

**ප්‍රශ්න අංක 1.1**

ලබා දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද යන්න විමසා තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 02 ඉදිරිපත් කර තිබුණි. නමුත් සමහර අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට අංක 01 හෝ 03 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.2**

ලබා දී ඇති සමීකරණ අතුරින් අස්තීත්වයක ලාභ/(අලාභ) ගණනය කිරීමට අදාළ නිවැරදි සමීකරණය කුමක්ද යන්න විමසා තිබුණි. බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 02 ඉදිරිපත් කර තිබුන ද, සමහර අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට අංක 03 හෝ 04 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.3**

මුදලින් ලැබීම හෝ නොලැබීම නොසලකා කිසියම් ගිණුම් කාලපරිච්ඡේදයකට අදාළව ආදායම් හඳුනාගැනීම සම්බන්ධයෙන් වූ ගිණුම්කරණ සංකල්පය කුමක්ද යන්න විමසා තිබුණි. බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 03 වන උපචිත සංකල්පය ඉදිරිපත් කර තිබුණි. ද සමහර අයදුම්කරුවන් අංක 02 ගැලපුම් සංකල්පය හෝ අංක 04 අස්තීත්ව සංකල්පය ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.4**

ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව 2023 මාර්තු 31 දිනට ස්කන්ධය (ප්‍රශ්ධනය) ගණනය කිරීමට උපදෙස් ලබා දී තිබුණි. බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 04 රු.4,900,000/- ඉදිරිපත් කර තිබුණි. සමහර අයදුම්කරුවන් නිවැරදි පිළිතුර වන අංක 04 වෙනුවට, අංක 02 - රු.3,500,000/- ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.5**

අයිතිකරු විසින් මුදලින් කළ ගැනිලි හේතුවෙන් ගිණුමකරණ සමීකරණයට වන නිවැරදි බලපෑම විමසා තිබුණි. බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 02 වත්කම් අඩුවීම හා ස්කන්ධය අඩුවීම ඉදිරිපත් කර තිබුණි. සමහර අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට අංක 04 වත්කම් අඩුවීම හා ස්කන්ධය වැඩිවීම ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.6**

ලබා දී ඇති තොරතුරු අතුරින් PESTEL විශ්ලේෂණයේ පාරිසරික (E) සාධකය යටතේ වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද යන්න විමසා තිබුණි. බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 04 කර්මාන්තයේ නියැලෙන විශේෂඥයින් හඳුන්වාදුන් කාබන් මුදා හැරීමේ මට්ටම ලෙස ඉදිරිපත් කර තිබුණි. සමහර අයදුම්කරුවන් නිවැරදි පිළිතුර අංක 04 වෙනුවට අංක 01 නව රජයේ ප්‍රතිපත්ති වලට සමගාමීව හඳුන්වා දෙනු ලැබූ ආයතන සීමා කිරීම් හෝ අංක 03 දත්ත විශ්ලේෂණය කිරීම සඳහා කෘතීම බුද්ධිය හඳුන්වා දීම යනුවෙන් ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.7**

ලබාදී ඇති ලෙජර ගිණුම් අතුරින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කමක් ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද යන්න විමසා තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 2 කාර්යාල කටයුතු සඳහා භාවිතා කරන පරිගණක ලෙස ඉදිරිපත් කර තිබුණි. සමහර අයදුම්කරුවන් නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට අංක 04 අවසාන තොගය ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.8**

ඉදිරිපත් කර ඇති තොරතුරු පදනම් කර ගනිමින් 2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හීනවන ශේෂ ක්‍රමය යටතේ යන්ත්‍රයේ ක්ෂය වීම ගණනය කිරීමට අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි. හීනවන ශේෂ ක්‍රමය යටතේ ක්ෂය ගණනය කිරීම පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් සමහර අයදුම්කරුවන්ට නොතිබීම නිසා නිවැරදි පිළිතුර වන අංක 02 වෙනුවට අංක 03 තුන ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.9**

ණය පදනමට මිලදී ගත් භාණ්ඩ සැපයුම්කරු වෙත ආපසු එවීම සඳහා ගැනුම්කරු විසින් භාවිත කරනු ලබන නිවැරදි මූලාශ්‍ර ලියවිල්ල පිළිබඳව විමසීම් කර තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 01 හරපත ඉදිරිපත් කර තිබුණි. සමහර අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර අංක 01 වෙනුවට අංක 02 බැරපත හෝ අංක 03 ගැණුම් ඇණවුම ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.10**

රු.1,500,000/- ක් වටිනා ලොරි රථයක් අමතර ප්‍රාග්ධනය වශයෙන් ව්‍යාපාරයට යෙදවූ ගනුදෙනුව නිසා ගිණුම්කරණයට වන නිවැරදි බලපෑම පිළිබඳව විමසා තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 04 ඉදිරිපත් කර තිබුණ නමුත් ස්වල්ප අයදුම්කරුවන් ප්‍රමාණයක් අංක 03 ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.11 සිට 1.15 දක්වා අයදුම්කරුවන් වෙත ලබාදී ඇති ප්‍රකාශයට අනුව ‘සත්‍ය’ හෝ ‘අසත්‍ය’ ලෙස පිළිතුරු ලබාදිය යුතුව තිබුණි. හඳුනාගත් පරිදි පොදු වැරදි පහත පරිදි වේ:

**ප්‍රශ්න අංක 1.11**

සමහර අයදුම්කරුවන් විසින් දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ වත්කම්වල වෙනසක් සිදුවීම හෝ නොවීම පිළිබඳ නිවැරදි අවබෝධයක් නොතිබීම නිසා නිවැරදි පිළිතුර “සත්‍ය” වෙනුවට “අසත්‍ය” ලෙස ඉදිරිපත් කර තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර “සත්‍ය” ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.12**

සමහර අයදුම්කරුවන් විසින් දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ මූලාශ්‍ර ලියවිල්ල පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම නිසා නිවැරදි පිළිතුර “අසත්‍ය” වෙනුවට “සත්‍ය” ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.13**

අයදුම්කරුවන් වැඩි ප්‍රමාණයක් දී ඇති ප්‍රකාශය නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි පිළිතුර “සත්‍ය” ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.14**

සමහර අයදුම්කරුවන් විසින් දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම නිසා නිවැරදි පිළිතුර වන “සත්‍ය” වෙනුවට “අසත්‍ය” ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.15**

දී ඇති ප්‍රකාශය මගින් අඛණ්ඩ පැවැත්ම සංකල්පය පිළිබඳව දැනුම පරීක්ෂා කර තිබුණි. සමහර අයදුම්කරුවන් විසින් අඛණ්ඩ පැවැත්ම සංකල්පය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මත නිවැරදි පිළිතුර “අසත්‍ය” වෙනුවට “සත්‍ය” ලෙස ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.16, 1.17, 1.18, 1.19 හා 1.20 සඳහා වූ පිළිතුර උත්තර පොතේ ලිවීමට උපදෙස් ලබාදී තිබුණි.

**ප්‍රශ්න අංක 1.16**

මූල්‍ය ගිණුම්කරණයේ අරමුණු දෙකක් ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දී තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් මේ සඳහා නිවැරදි පිළිතුරු ලබාදී තිබුණි.

**ප්‍රශ්න අංක 1.17**

“මුදල් වට්ටම්” සහ “වෙළඳ වට්ටම්” අතර වෙනස කෙටියෙන් පැහැදිලි කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි. බොහොමයක් අයදුම්කරුවන් විසින් මේ සඳහා නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි. නමුත් සමහර අයදුම්කරුවන් විසින් මුදල් වට්ටම් යටතේ වෙළඳ වට්ටම් ද, වෙළඳ වට්ටම් යටතේ මුදල් වට්ටම් ද පැහැදිලි කර ඉදිරිපත් කර තිබුණු අතර තවත් සුළු අයදුම්කරුවන් පිරිසක් මේ සඳහා පිළිතුර ඉදිරිපත් කර නොතිබුණි.

**ප්‍රශ්න අංක 1.18**

යථාරූපී බවේ සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන මෙන් උපදෙස් ලබා දී තිබුණි. ඉතාමත් ස්වල්ප අයදුම්කරුවන් සංඛ්‍යාවක් පමණක් ආකෘතියට වඩා හරය හුවා දැක්වීම නිවැරදි ලෙස පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබූ නමුත් බොහොමයක් අයදුම්කරුවන් මේ සඳහා පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණු අතර ඉදිරිපත් කරන ලද පිළිතුරු ද නිවැරදි නොවුණි.

**ප්‍රශ්න අංක 1.19**

වෘත්තීය ආචාරධර්ම මූලධර්ම යටතට ගැනෙන “වෘත්තීය නිපුණත්වය” යන පදය කෙටියෙන් පැහැදිලි කිරීමට උපදෙස් ලබා දී තිබුණි. විශාල අයදුම්කරුවන් ප්‍රමාණයක් කුළු මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති වීම මත නිවැරදි පිළිතුර ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. ඉතා කුඩා අයදුම්කරුවන් සංඛ්‍යාවක් “ සාමාජිකයින් තම යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය මට්ටමේ විශේෂඥතාව, තාක්ෂණික දැනුම සහ කුසලතා පවත්වා ගත යුතුය” ලෙස පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.20**

පරිගණක ගිණුම්කරණ පද්ධතියක් සඳහා යොමුවීමට හේතු 02 සඳහන් කිරීමට උපදෙස් ලබා දී තිබුණි. විශාල අයදුම්කරුවන් සංඛ්‍යාවක් මේ සඳහා නිවැරදි පිළිතුර සපයා තිබුණි.

**B - කොටස**

**ප්‍රශ්න අංක 02 - ලකුණු 10**

**(අනිවාර්ය ප්‍රශ්නයකි)**

මෙම ප්‍රශ්නය (a) හා (b) ලෙස කොටස් දෙකකින් සමන්විතය. (a) කොටසින් වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් පිළියෙල කිරීමටත් (b) කොටසින් 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ගලපන ලද / නිවැරදි කරන ලද ශුද්ධ ලාභය ගණනය කිරීමටත් උපදෙස් ලබා දී තිබුණි.

බොහොමයක් අයදුම්කරුවන් සතුටුදායක මට්ටමක පිළිතුරු ඉදිරිපත්කර තිබුණු අතර පහත සඳහන් දුර්වලතා හා වැරදි පොදුවේ දක්නට ලැබුණි:

**(a) කොටස:**

- (1) ජර්නල් සටහන් වෙනුවට ලෙජර ගිණුම් පිළියෙල කර තිබීම.
- (2) ජර්නල් සටහනට අදාළ හර හා බැර අගයන් ජර්නල් සටහන් ලිවීමේදී මාරු කර ඉදිරිපත් කර තිබුණි.
- (3) ජර්නල් සටහන් පිළියෙල කිරීමේදී ජර්නලයේ ගනුදෙනුව ඉදිරියෙන් හර හා බැර යනුවෙන් සටහන් කර නොතිබුණි.
- (4) අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කළ යුතු වැරදි සටහන් හඳුනා ගෙන නොතිබීම.
- (5) සටහන් අංක 01 මගින් විදුලි වියදම් වන රු.35,000/- අදාළ බැර සටහන නිවැරදි වුවද, විදුලි වියදම් ගිණුමට රු.53,000/- ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීමේ දී වෙනසට බලපාන රු. 18,000/- නිවැරදිව හඳුනාගෙන ජර්නල් සටහන් ඉදිරිපත් කර නොතිබුණි.
- (6) සටහන් අංක 03 මගින් දෛනික වියදම් විකුණුම් පොතෙහි එකතුව රු.180,000/- අඩුවෙන් සටහන් කිරීම නිවැරදි කිරීම සඳහා වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම හර කිරීම වෙනුවට අවිනිශ්චිත ගිණුම හර කර තිබුණි.
- (7) සටහන් අංක 04 මගින් මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇති බැංකුව විසින් අය කරන ලද 2,500/- ක් වූ බැංකු අයිරා පොලිය, පොළී ආදායම් ගිණුමට බැර කිරීම නිවැරදි කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මත අයිරා පොළී වියදම් හා පොළී ආදායම් ගිණුමේ පමණක් සටහන් කර තිබුණි.
- (8) සටහන් අංක 05 මගින් 2023 ජනවාරි 01 දින රු.150,000/- කට මිලට ගත් පරිගණකයක් අලුත්වැඩියාව සහ නඩත්තු ගිණුමට හර කිරීම නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන නිවැරදිව ඉදිරිපත් කර තිබුණද 2023 ජනවාරි 01 දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා වූ මාස 03ක් සඳහා 20% බැගින් රු.7,500/- ක ක්ෂය ගණනය කර නිවැරදි ජර්නල් සටහන් ඉදිරිපත් කර නොතිබුණි. සමහර අයදුම්කරුවන් මාස 03 කට නොව අවුරුද්දටම අදාළ ක්ෂය වීම වශයෙන් රු.30,000/- ක් ගණනය කර ජර්නල් සටහන ඉදිරිපත් කර තිබුණි.

**(b) කොටස:**

- (1) නිවැරදි ලාභය ගණනය කිරීම සඳහා එකතු කළ යුතු අයිතමයන් අඩු අඩුකිරීමටත්, අඩු කළ යුතු අයිතමයන් එකතු කිරීමත් සිදු කර තිබුණි.
- (2) බැංකු අයිරා පොලිය පමණක් නිවැරදි ලාභය ගණනය කිරීම සඳහා අඩු කර තිබුණි.
- (3) මාස 03ට අදාළ රු.7,500/- ක ක්ෂය වීම නිවැරදි ලාභය ගණනය කිරීමට ගෙන නොතිබුණි.
- (4) තවත් සමහර අයදුම්කරුවන් ගණනය කිරීම නොමැතිව ගලපන ලද රු.2,345,500/- ක ලාභය පමණක් ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 03 - ලකුණු 10**

**(අනිවාර්ය ප්‍රශ්නයකි)**

2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ දැනුම හා අවබෝධය පරීක්ෂා කිරීම මෙම ප්‍රශ්නය මගින් සිදුකර තිබුණි.

බොහොමයක් අයදුම්කරුවන් සතුටුදායක මට්ටමෙන් මෙම ප්‍රශ්නය සඳහා පිලිතුරු ඉදිරිපත්කර තිබුණු අතර පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- (1) නිවැරදි අකෘතිය ඉදිරිපත් කර නොතිබුණි.
- (2) නොනිම් වැඩ ප්‍රාථමික පිරිවැයට ගැලපීම් නොකර නිෂ්පාදන පිරිවැයට ගැලපීම් කර තිබුණි.
- (3) සෘජු වේතන, සෘජු වියදම් යටතේ ගැලපීම් කළ යුතු වුවද සමහර අයදුම්කරුවන් පොදු කාර්යය වියදම් ලෙස සටහන්කර තිබුණි.
- (4) පොදු කාර්යය වියදම් කම්හල හා කාර්යාලය සඳහා දී ඇති ප්‍රතිශතය අනුව නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (5) ආරම්භක අමුද්‍රව්‍ය තොගය හා අවසාන අමුද්‍රව්‍ය තොගය මාරුකර ඉදිරිපත් කර තිබුණි.
- (7) නිෂ්පාදන පිරිවැය මත 18% ක ලාභ අතිරික්තය ගණනය කර නොතිබුණි.
- (8) පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය, ප්‍රාථමික පිරිවැය හා මුළු නිෂ්පාදන පිරිවැය. ගණනය කරන ලද අගයන් සඳහා ලියා නොතිබුණි.

**ප්‍රශ්න අංක 04 - ලකුණු 10**

**(අනිවාර්ය ප්‍රශ්නයකි)**

ලෙජර් ගිණුම් පිළියෙල කිරීමෙන් පසු ශේෂ පිරික්සුම පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කර තිබුණි. අයදුම්කරුවන්ගේ කාර්යසාධනය හොඳ මට්ටමක තිබුණි.

- (1) ශේෂ පිරික්සුම සකස් කිරීම වෙනුවට සමහර අයදුම්කරුවන් ලෙජර් ගිණුම් පමණක් පිළියෙල කර තිබුණි.
- (2) ශේෂ පිරික්සුමේ හර විය යුතු සංඛ්‍යා බැරටද, බැර විය යුතු සංඛ්‍යා හරටද සටහන්කර තිබුණි.
- (3) ණයට විකුණුම් හා ණයට ගැණුම් ණයගැති හා ණයහිමි පාලන ගිණුම තුළින් නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (4) අත්පිට විකුණුම්, ණයට විකුණුම් හා අත්පිට ගැණුම්, ණයට ගැණුම් ශේෂ පිරික්සුමේ වෙන වෙනම අයිතමයන් ලෙස සටහන් කිරීම.
- (5) 2023 ජනවාරි 01 දින මිලදී ගෙන ඇති කාර්යාල උපකරණ සඳහා 20% බැගින් මාස 3 ක් සඳහා රු.2,500/- ක ක්ෂය නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (6) කාර්යාල උපකරණ සඳහා ගණනය කරන ලද ක්ෂය ප්‍රමාණය ශේෂ පිරික්සුමේ යන්ත්‍රයේ අගයෙන් අඩුකර ශුද්ධ අගය සටහන් කර තිබුණි.

**ප්‍රශ්න අංක 05 - ලකුණු 10**

**(අනිවාර්ය ප්‍රශ්නයකි)**

මෙම ප්‍රශ්නය (A) හා (B) වශයෙන් අනුකොටස් දෙකකින් සමන්විතවේ.

(A) කොටසින් ගළන ලද මුදල් පාලන ගිණුම (මුදල් පොත) සකස් කර 2023 මාර්තු 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කිරීමටත් (B) කොටසින් දී ඇති ගිණුම්කරණ සමීකරණය අංක 01 සිට 05 දක්වා ඇති එක් එක් අයිතමයන් සඳහා සිදුවිය හැකි ගනුදෙනුව හඳුනාගෙන ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී තිබුණි. අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය හොඳ මට්ටමක තිබුණි.

**(A) කොටස:**

(a) ගලපන ලද මුදල් පාලන ගිණුම් පිළියෙල කිරීමේදී අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර තිබූ පිළිතුරු අනුව පහත දුර්වලතා නිරීක්ෂණය විය:

- (1) මුදල් පොතේ පමණක් සටහන් කල යුතු ගනුදෙනු හඳුනාගෙන සියලුම ගනුදෙනු මුදල් පොතේ ගලපා තිබුණි.
- (2) හර කල යුතු ගනුදෙනු බැරටද බැර කල යුතු ගනුදෙනු හරට ගිණුමේ සටහන් කර තිබුණි.
- (3) මුදල් පාලන ගිණුමේ ආරම්භ ශේෂය ගිණුමේ හරට සඳහන් කළයුතු වුවද සමහර අයදුම්කරුවන් බැරට සටහන් කර තිබුණි.
- (4) මුදල් පොතේ ආරම්භක ශේෂය මුදල් පොතට ගෙන නොතිබුණි.
- (5) මුදල් පොත නියමිත පරිදි තුලනය කර අවසාන ශේෂය ගණනය කර නොතිබුණි.

(b) බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කිරීමේදී අයදුම්කරුවන් විසින් ඉදිරිපත්කර තිබූ පිළිතුරු අනුව පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය:

- (1) බැංකු සැසඳුම් ප්‍රකාශනය තුළ සටහන් කල යුතු ගනුදෙනු හඳුනාගෙන සියලුම අයිතමයන් බැංකු සැසඳුම් ප්‍රකාශනය තුළම ගලපා තිබුණි.
- (2) සමහර අයදුම්කරුවන් සංශෝධිත මුදල් පොතේ ශේෂයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශනය ආරම්භ කර බැංකු ප්‍රකාශනයේ ශේෂය ලබාගෙන තිබූ අතර, තවත් සමහර අයදුම්කරුවන් බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශනය ආරම්භකර සංශෝධිත මුදල් පොතේ ශේෂය ලබාගෙන තිබුණි. මෙහිදී සමහර අයදුම්කරුවන් විසින් මෙම අවස්ථා දෙකේදී එකතුකල යුතු අයිතමයන් අඩුකිරීමද, අඩුකලයුතු අයිතමයන් එකතු කිරීමට ද කර තිබුණි.

**(B) කොටස:**

අංක 01 සිට 05 දක්වා දී ඇති ගිණුම්කරණ සමීකරණයට අදාළව සිදුවිය හැකි ගනුදෙනු, බොහොමයක් අයදුම්කරුවන් විසින් හඳුනාගෙන නිවැරදි පිළිතුරු ඉදිරිපත් කර තිබුණි. නමුත් සමහර අයදුම්කරුවන් විසින් අංක 01 සමීකරණයට අදාළ ගනුදෙනුව සඳහන් කිරීමේදී මුදලින් රු.1,250,000/- හා රු.750,000/- වටිනා මෝටර් රථයක් මගින් අයිතිකරු විසින් නව ප්‍රාග්ධනය වශයෙන් හඳුන්වා දීම සඳහන් නොකර අයිතිකරු විසින් රු.2,000,000/- ක් ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කිරීම සඳහන් කර තිබුණි. සටහන් අංක (2) හා (3) සමීකරණයට අදාළ ණයට ගැනුම් හා ණයට විකුණුම් සම්බන්ධ ගනුදෙනුව සඳහන් කිරීමේ දී "ණය පදනම" යනුවෙන් ද, අංක (4) සමීකරණයට ආදාලව මුදල් ගැනිලි ලෙස සඳහන් කර නොතිබිණි.

C - කොටස

ප්‍රශ්න අංක 06 - ලකුණු 20

(අතිවාර්ෂ ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය (a) සහ (b) වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. (a) කොටසින් විස්තීරණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම සහ (b) කොටසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර තිබුණි. සමස්ත කාර්ය සාධනය හොඳ මට්ටමක පැවතුණි.

පොදුවේ නිරීක්ෂණය වූ වැරදි හා අඩුපාඩු පහත පරිදිවේ:

(a) විස්තීරණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම:

- (1) වර්ෂයට අදාල නිවැරදි ක්ෂය ප්‍රමාණය ගණනය කර ආදායම් ප්‍රකාශනයට ගෙන නොතිබුණි.
- (2) විස්තීරණ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ යුතු අයිතමයන් පිළිබඳව අවබෝධයක් නොමැතිවීම නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු සමහර අයිතමයන් විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කර තිබුණි.
- (3) බොල් ණය වශයෙන් වර්ෂය තුළ ලියා හල රු.155,000/= ක මුදල සටහන් කර නොතිබුණි.
- (4) දළ ලාභය ගණනය කිරීම සඳහා සමහර අයදුම්කරුවන් විසින් වර්ෂයේ ආරම්භක තොගය අඩුකර අවසාන තොගය එකතුකර තිබුණි.
- (5) ශේෂ පිරික්සුමේ අයිතමයන් දහස් ගණනින් හා ගැලපිලිවල අයිතමයන් සම්පූර්ණ අගයන් ලෙස විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ සඳහන්කර තිබුණි.
- (6) ගෙවන ලද මුළු කුලී මුදල වන රු. 2,600,000/- න් 2023 අප්‍රේල් මාසය සඳහා ඉදිරියට ගෙවන ලද රු.200,000/- මාසික කුලිය අඩුකර රු.2,400,000/- ක් විස්තීරණ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ යුතු වුවත් සමහර අයදුම්කරුවන් සම්පූර්ණ රු. 2,600,000/- ම විස්තීරණ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.
- (7) 2023 මාර්තු 20 වන දින රු. 900,000/= කට මිල දී ගන්නා ලද රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සමහර අයිතමයන් වාර්ෂික ගැණුම් වලට එකතු කළ යුතු වුවත් එසේ එකතු කර නොතිබුණි.
- (8) වාර්ෂික විදුලි වියදම ගණනය කිරීමේදී 2023 මාර්තු මාසයට ගෙවිය යුතු රු.78,000/- විදුලි බිල සැලකිල්ලට ගෙන නොතිබුණි.
- (9) විස්තීරණ ආදායම් ප්‍රකාශනය නියමිත ආකෘතියේ ඉදිරිපත් කර නොතිබුණි.
- (10) ව්‍යාපාරයේ නම සමඟ 2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීරණ ආදායම් ප්‍රකාශනය යනුවෙන් සඳහන් කර නොතිබුණි.

(b) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සකස් කිරීම:

- (1) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇතුළත් කළ යුතු අයිතමයන් පිළිබඳව මූලික අවබෝධයක් නොමැතිකම නිසා මිලදී ගැණුම්, විකුණුම්, ආරම්භක තොගය, කුලී ආදායම සහ වෙනත් වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.
- (2) 2023 මාර්තු මාසයට අදාලව ගෙවිය යුතු විදුලි බිල්පතේ වටිනාකම වන රු.78,000/- මුදල ජංගම බැරකම් යටතේ ඇතුළත් කර නොතිබුණි.
- (3) 2023 අප්‍රේල් මාසයට අදාලව ගෙවන ලද කුලී වියදම වූ රු.200,000/- ක මුදල ජංගම වත්කම් යටතේ ඇතුළත් කර නොතිබුණි.

- (4) වෙළඳ ලැබිය යුතු මුදලින් වර්ෂය තුළ ලියා හරින ලද රු.155,000/- ක බොල් ණය වෙළඳ ලැබිය යුතු මුදලින් නිවැරදිව අඩුකර නොතිබුණි.
- (5) 2022 අප්‍රේල් 01 වන දිනට වූ සමුච්චිත ක්ෂය ප්‍රමාණයට වර්ෂයේ ක්ෂය ප්‍රමාණය එකතු කර ඉදිරිපත් කළ යුතු වුවද, සමහර අයදුම්කරුවන් විසින් වර්ෂයේ ක්ෂය ප්‍රමාණය පමණක් ඉදිරිපත් කර තිබුණි.
- (6) ව්‍යාපාරය වෙත සපයන ලද රු.500,000/- වටිනා ගෘහ භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා සවි සවිකිරීමේ අගයට එකතු කර ඉදිරිපත් කළ යුතු වුවත් මෙම වටිනාකම ජංගම නොවන වත්කම් යටතේ වෙනම ඉදිරිපත් කර තිබුණි.
- (7) ගෘහ භාණ්ඩ සඳහා ගෙවිය යුතු රු.500,000/- අගය, වෙළඳ ගෙවිය යුතු අගයට එකතු කර ජංගම බැරකම් යටතේ සටහන් කර තිබුණි.
- (8) ඉමන්දි විසින් ව්‍යාපාරයට යෙදවූ රු.900,000/- ක් වූ අමතර ප්‍රාග්ධනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් කර නොතිබුණි.
- (9) සමහර අයදුම්කරුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අයිතමයන් වර්ගීකරණය සිදු නොකර සියලුම අයිතමයන් එකට සටහන් කිරීම.  
උදාහරණ :- ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්, ස්කන්ධය හා වගකීම්, ජංගම වගකීම් යනාදි ලෙස
- (10) වෙළඳ ලැබිය යුතු මුදල් ජංගම බැරකම් යටතේද, වෙළඳ ගෙවිය යුතු මුදල් ජංගම වත්කම් යටතේද සටහන් කර තිබුණි.

- - -

**අයදුම්කරුවන්ගේ තේරුම් ගැනීම දියුණු කිරීමේ සැලැකිල්ලට ගත යුතු සාමාන්‍ය කරුණු:**

1. විෂය නිර්දේශයේ සම්පූර්ණ කරුණු හොඳින් අධ්‍යයනය කිරීම සහ සෑම ඒකකයකින්ම හෝ අංශයකින්ම අපේක්ෂිත දැනුම් මට්ටම පිළිබඳ මනා අවබෝධයක් දියුණු කර ගැනීම.
2. අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය කිහිපවතාවක්ම හොඳින් කියවිය යුතු අතර, සියලුම ගණනය කිරීම්වලට අදාළ පෙර වැඩ පැහැදිලිව පෙන්වා දැක්විය යුතුය.
3. උත්තර සැපයීමේදී උපකල්පනයන් අදාළ වන්නේ නම්, එම උපකල්පනයන් පැහැදිලිව දැක්විය යුතුය.
4. අත් අකුරු පැහැදිලි විය යුතු අතර ප්‍රශ්න අංකයන් නිවැරදිව දැක්විය යුතුය. උත්තර පත්‍රය භාරදීමට පෙර ප්‍රශ්න අංක නැවත පරීක්ෂා කිරීම ආදී දේ අනිවාර්ය වේ.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුය.
6. අවබෝධය, කුසලතා සහ පළපුරුද්ද තියුණු කර ගැනීම සඳහා පසුගිය ප්‍රශ්න ප්‍රත සහ යෝජිත උත්තර උපකාරීවනු ඇත. සමාන රටාවන් සහ ව්‍යුහයන් නැවතත් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුළත් විය හැකි බැවින් එය සෑම විටම වාසිදායක වනු ඇත.
7. මෙම විෂයට අදාළව ස්ව-අධ්‍යයන පොත සහ සඟරා මෙන්ම අදාළ විෂය කොටස් සඳහා අදාළවන අනෙකුත් කියවීම් පරිශීලනය කිරීම සිදු කරන්න.
8. කාල කළමනාකරණය විභාගයේදී ඉතා වැදගත් වේ. සෑම ප්‍රශ්නයකටම වෙන් කර ඇති ලකුණු දෙස බැලීමෙන්, උත්තර සැපයීමට වැය කළ යුතු කාලය පිළිබඳ ඇස්තමේන්තුවක් කළ හැකිය.
9. විභාගය සමත්වීමට තිර අදිටනින් යුතුව, මනා සූදානමකින් විභාගයට පෙනී සිටීම සිදු කරන්න.

- \* \* \* -